

පරික්ෂක වාර්තාව

AA3 විභාගය - ජූලි 2018

(AA35) සංස්ථාපිත හා පුද්ගලික බදුකරණය

(Corporate and Personal Taxation)

ප්‍රශ්න අංක 01 (ලකුණු 05)

පරික්ෂා කර ඇත්තේ ක්‍රමක් ද?

දී ඇති තොරතුරු අනුව, 2016/17 තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ බදු කටයුතු වෙනුවෙන් වාසිකඟාවය හඳුනාගැනීම අවශ්‍ය විය. වාසිකඟාවය පිළිබඳ රෝග පිළිබඳව දැනුම පරික්ෂා කරන ලදී.

තීර්ණය:

අයදුම්කරුවන්ගේ බහුතරය ඉහත ප්‍රශ්නයට වැඩි ලකුණු ලබාගෙන තිබුණි. නමුත් ඇතැම් අයදුම්කරුවන් ප්‍රශ්නය නිසියාකාරව අවබෝධ කරගෙන තොත්තු අතර, විස්තරාත්මක ගණනය කිරීම්, සිදුකර තිබුණි. ඉන් සමඟරක් විදේශීය සංවාර සඳහා ගෙකල දින 30 අප්‍රේල් නොකිරීම නිසා දින 198 ක් උත්තරය ලෙස ලබාගෙන තිබුණි. මේ හේතුවෙන් ඔවුන් දින 183 ට වැඩියෙන් යන වැරදි උත්තරය කරා එමඟිල් තිබු අතර, වාසිකයෙකු වශයෙන් වැරදි ලෙස හඳුනාගෙන තිබුණි. නමුත් තිවරදි උත්තරය වන්නේ දින 168 ක් සහ දින 183 රෝග අනුව ස්ථිරත්වය නිර්වාසිකයෙකු වන බවයි.

යම් තක්සේරු වර්ෂයක (එනම් 2016 අප්‍රේල් 01 වන දින සිට 2017 මාර්තු 31 දින දක්වා) දින 183 ක් හෝ රට වැඩියෙන් (එනම් මාස 6 ක් හෝ රට වැඩියෙන්) ශ්‍රී ලංකාවේ ගොනීකව පෙන් සිටින යම් තැනැන්ගෙක්, එම තක්සේරු වර්ෂය පුරාම ශ්‍රී ලංකාවේ වාසිකයෙකු ලෙස සැලකිය යුතු බව අයදුම්කරුවන් විසින් අවබෝධ කරගත යුතුය.

ප්‍රශ්නයන් පරික්ෂකවරයා බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීම අනෙකුතා වේ. එමෙන්ම වාසිකඟාවයට අදාළවන නීතිය පිළිබඳ ප්‍රමාණවන් දැනුමක් වර්ධනය කරගත යුතු වේ.

මෙම ප්‍රශ්නයේ කාර්යසාධන මට්ටම සතුවුදායක විය.

ප්‍රශ්න අංක 02 (ලකුණු 05)

පරික්ෂා කර ඇත්තේ ක්‍රමක් ද?

- තක්සේරුවකට එරෙහිව අනියාවනයක් ඉදිරිපත් කිරීමට නියමිත කාල සීමාව සඳහන් කිරීම අවශ්‍ය විය.
- ප්‍රමාද අනියාවනා ඉදිරිපත් කිරීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් කාලය දිරිස කිරීමක් ලබාදෙන අවස්ථාවන් දෙකක් සඳහන් කිරීම අවශ්‍ය විය.
- පැහැර තරින ලද බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුගමනය කරන කුම දෙකක් සඳහන් කිරීම අවශ්‍ය විය.

නිර්ක්ෂණ:

විපය අධ්‍යාපනය කිරීමේදී සමහර අයදුම්කරුවන් විසින් මෙම කොටස අන්තරු ඇත් බව උත්තරවලින් පැහැදිලි විය.

- (a) සමහර අයදුම්කරුවන් තක්සේරුවකට එරෙහිව අභිජාවතයක් ඉදිරිපත් කළ යුතු කාලය දින 45, මාස 3, මාස 6 ආදි ලෙස වරදවා සඳහන් කර තිබුණි. නිවැරදි උත්තරය වන්නේ එම තක්සේරුවේ දින සිට දින 30 ක් ඇගෙන යන්නයි.
- (b) ශ්‍රී ලංකාවෙන බැහැරව සිටිම, අසනීප හෝ වෙනත් සාධාරණ හේතුවක් මත ප්‍රමාද අභිජාවතා ඉදිරිපත් කිරීම සඳහා කාලය දිරෝ කිරීමක් ලබාදිය හැකි බව අයදුම්කරුවන් විසින් අවබෝධ කරගත යුතුය. සමහර අයදුම්කරුවන් මෙම කොටස සඳහා අදාළ තොටන සහ අපැහැදිලි උත්තර සපයා තිබුණි.
- (c) සමහර අයදුම්කරුවන් මෙම කොටසට අපැහැදිලි උත්තර සපයා තිබුණි. පැහැර හරින ලද බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ගනනැකි ක්‍රියාමාර්ග වශයෙන් දේපළ අන්තර් කරගැනීම, මහේස්තූන් අධිකරණය මගින් අයකර ගැනීම, ගෙවීම වෙනුවෙන් නිශ්චල දේපළ පවරා ගැනීම ආදිය දැක්වීය හැක.

අයදුම්කරුවන් විසින් ස්ව-අධ්‍යාපන පාඨම්මාලා අධ්‍යාපනය කර බදුකරණය සම්බන්ධ බැඳීම සහ ක්‍රියාමාර්ග පිළිබඳව මනා අවබෝධයක් ලබාගත යුතුවේ.

මෙම ප්‍රශ්නයේ කාර්යසාධන මට්ටම සාමාන්‍ය මට්ටමක විය.

ප්‍රශ්න අංක 03 (ලකුණු 05)

පර්ක්‍රා කර ඇත්තේ තුමක් ද?

- (a) කොටස සඳහා දී තිබු තොරතුරු උපයෝගී කර ගනීමින් දේශීය ආදායම් පනතේ විධිවිධානයන්ට අනුව, ද්‍රව්‍ය වලක්වා ගැනීම සඳහා එක් එක් කාර්තුවකට ගෙවිය යුතු අවම කාර්තුමය ආදායම් බද්ද ගණනය කළ යුතු විය. (b) කොටස සඳහා එක් එක් කාර්තුව සඳහා ආදායම් බද්ද ගෙවිය යුතු නියමිත දින සඳහන් කළ යුතු විය.

නිර්ක්ෂණ:

- (a) සමහර අයදුම්කරුවන් 2015/16 තක්සේරු වර්ෂයේ බදුවන ආදායම මත බද්ද වූ රු.10,235,000/- මත 10% වැනි වැරදි බදු අනුපාත භාවිත කර තිබුණි. සමහර අයදුම්කරුවන් අවම මුදල ගණනය කිරීමෙන් තොරව අවම මුදල 2015/16 තක්සේරු වර්ෂයේ බදු වන ආදායම මත බද්දෙන් $\frac{1}{4}$ ක් විය යුතු බව පමණක් සඳහන් කර තිබුණි. සමහර අයදුම්කරුවන් ගණනය කිරීම්වලදී ගණනය වැරදි කර තිබු අතර, එතිසා නිවැරදි අයය වූ රු.2,558,750/- ($\text{රු.}10,235,000/4$) ලබාගෙන තොරිබුණි.
- (b) බොහෝ අයදුම්කරුවන් එක් එක් කාර්තුවේ බද්ද ගෙවීමට නියමිත දිනයන් ලෙස විවිධ මාසවල 10 වැනිදා, 20 වැනිදා ආදි දින සඳහන් කර තිබුණි. තවද, බදු ගෙවීමට නියමිත නිවැරදි දිනයන් ලෙස 2016 අගෝස්තු 15, 2016 තොරුම්බර් 15, 2017 පෙබරවාර් 15 සහ 2017 මැයි 15 බව අවබෝධ කරගත යුතුය.

ආදායම් බදු ගෙවීමට නියමිත විශේෂිත දින පිළිබඳ දැනුම අයදුම්කරුවන් විසින් යාවත්කාලීන කරගත යුතුය. උත්තර පැපසීමට ප්‍රථම ප්‍රශ්නයෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි අයදුම්කරුවන් විසින් තෝරුමිගත යුතුය. එසේම ගණනය කිරීම්වලදී ගණනය දැඩ්ඟ මහජරවා ගැනීමට වගබලා ගත යුතුය.

මෙම ප්‍රශ්නයේ කාර්යසාධන මට්ටම අසන්වුදායක මට්ටමක විය.

ප්‍රශ්න අංක 04 (ලෙඛන 05)

පරේක්‍රා කර ඇත්තේ තුමක් ද?

මෙම ප්‍රශ්නය විනිශ්චිත තහවුවක් වන "රාජපක්ෂ එදිරිව ආදායම් බදු කොමසාරිස්" මත පදනම් වී ඇත. මෙහිදී ඔහුගේ නිවස සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර, ගමන් වියදම් පිරිවැය සඳහා ඉඩ නොදීමට සහකාර කොමසාරස්වරයාට හැකිදැයී පැහැදිලි කළ යුතු විය.

නිර්ක්ෂණ:

බොහෝ අයදුම්කරුවන්ගේ උත්තර සාමාන්‍ය මට්ටමක විය. සමහර අයදුම්කරුවන් විවිධ අදාළ නොවන තහු තීන්දුවල කරුණු ගෙනහැර දක්වා තිබුණි. සමහර අයදුම්කරුවන් ප්‍රධාන කරණු පැහැදිලිව විස්තර කර නොතිබුණි.

විහාර තන්ත්ත්වය යටතේ ප්‍රමාණවත් උත්තරයක් සැපයීම සඳහා තහුනින්ද නිශ්චිත සහ සම්බන්ධ සමාන වර්ගයේ ප්‍රශ්න පුහුණුවේ අයදුම්කරුවන්ට ඉතා වැදගත් වේ.

26(01) (a) වගන්තිය අනුව නිවස සහ ව්‍යාපාරක සේවාතය අතර ගමන් වියදම් ඇතුළුව ගෘහස්ථ හෝ පොදුගලික වියදම් සඳහා ඉඩ නොදෙන බව අයදුම්කරුවන් විසින් අවබෝධකර ගත යුතුය. තමුන් පුද්ගලයෙකුගේ නිවස ව්‍යාපාරක සේවාතය වන අවස්ථාවන්හිදී ඔහුගේ නිවසේ සිට වෙනත් වැඩකරන සේවාතයකට යාම සඳහා දරණ ගමන් වියදම් ඉඩදිය හැකි වියදමක් වේ.

මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය මධ්‍යස්ථාන මට්ටමක විය.

ප්‍රශ්න අංක 05 (ලෙඛන 10)

පරේක්‍රා කර ඇත්තේ තුමක් ද?

2016/17 තක්සේරු වර්ෂය සඳහා ගැටුව් ව්‍යාපාරයක බෙදිය ගැනී ලාභය සහ 2016/17 තක්සේරු වර්ෂය සඳහා ගැටුව් ව්‍යාපාරයේ ආදායම් බදු වගකීම ගණනය කළ යුතු විය. එමෙන්ම, ගැටුව් ව්‍යාපාරයෙන් පැන තැනින ලාභ සහ වෙනත් ආදායම් ගැටුව්කරුවන් අතර බෙදාහැරීමේ ප්‍රකාශනයක්ද පිළියෙළ කළ යුතු විය.

නිර්ක්ෂණ:

- (a) සමහර අයදුම්කරුවන් බෙදිය හැකි ලාභය ගණනය කිරීමේදී ඉඩදෙනු ලබන ගොඩනැගිලි වර්පනම්, රුවන්ට ගෙවූ කුලිය සහ තුවන්ගේ බැරිදාට ගෙවූ වැටුප් ආදිය වැරදි ලෙස ආපසු ලාභයට එකතුකර තිබුණි. බෙදිය හැකි ලාභය ගණනය කිරීමේදී ආපසු එකතුකළ යුතු වන්නේ ගැටුව්කරුවන්ගේ වැටුප් පමණි. යන්න සුළු මග ප්‍රාග්ධන දීමනාව 33.33% ව්‍යවද සමහර අයදුම්කරුවන් 20% ක් වැනි විවිධ වැරදි අනුපාත භාවිත කර තිබුණි.
- (b) ගැටුව් ව්‍යාපාර සඳහා ආදාළවන දීමනාව රු.1,000,000/- ක් ව්‍යවද සමහර අයදුම්කරුවන් රු.500,000/- ක් දීමනාව ලෙස සලකා බලා තිබුණි. 2016/17 තක්සේරු වර්ෂය සඳහා ආදාළවන බදු අනුපාතය 8% ක් ව්‍යවද, සමහර අයදුම්කරුවන් වැරදි ලෙස 10% ක් යොදා තිබුණි.

මෙය මිට පෙරද පරේක්‍රාවට ලක්කළ පොදු ප්‍රශ්නයක් වන බැවින් තිරන්තර පුහුණුවක් තිබුණීනම්, අයදුම්කරුවන්ට ඉතා පහසුවෙන් ලක්ෂු රස්කරණ හැකි සරල ප්‍රශ්නයකි.

මෙම ප්‍රශ්නයේ කාර්යසාධන මට්ටම සභූතාදායක මට්ටමක විය.

ප්‍රශ්න අංක 06 (ලකුණු 10)

පර්ත්‍රා කර ඇත්තේ තමක් ද?

(a) කොටසින් 2017 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) නක්සේරු කිරීමද, (b) කොටසින් ජාතිය ගොඩනැගීමේ බදු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත දිනය සඳහන් කිරීමද අවශ්‍ය විය.

නිර්ක්ෂණය:

ජාතිය ගොඩනැගීමේ බදු පනත යටතේ බෙදාහරිත්තෙකු සහ තොග සහ සිල්ලර වෙළඳාම සම්බන්ධයෙන් අදාළ වන නියමිත පිළිබඳ අවබෝධයකින් තොරව සැලකිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාවක් මෙම ප්‍රශ්නයට උත්තර සපයා ඇත්තිබව නිර්ක්ෂණය විය.

(a)

- බෙදාහරිත්තෙකු විසින් සිනි විකිණීමේද විකණුම්වලින්, 25% ක් (එනම් රු.8,400,000/- x 25% x 2%) පමණක් ජාතිය ගොඩනැගීමේ බද්දව යටත් වූවද, සමහර අයදුම්කරුවන් වැරදි ලෙස පිරිවැවුමෙන් 75% ක් බද්දව යටත් විකණුම් ලෙස ගෙන තිබුණි. තොග භා සිල්ලර වෙළඳාමෙන් බද්දව යටත් වන්නේ 50% (එනම් Rs.3,130,000/- x 50% x 2%) කි. නමුත් සමහර අයදුම්කරුවන් වැරදි අනුපාතයන් භාවිත කරමින් එය වරදවා ගණනය කිරීම් සිදුකර තිබුණි.
 - අයදුම්කරුවන් බහුතරය සමාගම විසින් ගෙවන ලද රු.147,000/- (සිනි මිලදී ගැනීම මත රු.120,000/- ක් සහ දේශීයට මිලදී ගත් ආහාර ද්‍රව්‍ය මත රු.27,000/-) ක ජාතිය ගොඩනැගීමේ බදු වැරදි ලෙස අඩුකර තිබුණි. අඩුකිරීමට ඉඩ දෙනු ලබන්නේ නිෂ්පාදන ආයතනයක් මිලටගත් අමුදව්‍ය සඳහා පමණක් යෙදුවුම් බදු බැර අඩු කිරීමට ඉඩදෙන බව අයදුම්කරුවන් විසින් අවබෝධ කරගත යුතුය.
- (b) 2017 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ජාතිය ගොඩනැගීමේ බදු වාර්තාව ඉදිරිපත් කළ යුතු නියමිත දිනය වන්නේ 2017 අප්‍රේල් 20 වනදාය. නමුත් සමහර අයදුම්කරුවන් වෙනත් වැරදි දින සඳහන් කර තිබුණි.

ජාතිය ගොඩනැගීමේ බදු පනත සහ රට අදාළ සංශෝධන පිළිබඳව පූජ්‍ය දැනුමක් තිබීම ඉතා වැදගත් වේ.

මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය මධ්‍යස්ථා මට්ටමක විය.

ප්‍රශ්න අංක 07 (ලකුණු 10)

පර්ත්‍රා කර ඇත්තේ තමක් ද?

(a) කොටස සඳහා 2017 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ගෙවිය යුතු ඉතිරි / (වැඩිපුර ගෙවු) එකතු කළ අයය මත බද්ද (VAT) තක්සේරු කළ යුතු විය. එසේම, (b) කොටස සඳහා එකතු කළ අයය මත බදු පනතේ ප්‍රතිපාදනයන් අනුව, දී තිබු තොරතුරු යොදා ගතිමින් මෙම යෙදුවුම් බද්ද අඩුකර ගැනීමට අදාළවත් ව්‍යවස්ථාපිත කාල සීමාව සඳහන් කළ යුතු විය.

නිර්ක්ෂණ :

- (a) 2017 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා අදාළවත් නිවැරදි VAT බදු අනුපාතය 15% ක් වූවද, සමහර අයදුම්කරුවන් එය 11% ක් ලෙස දැක්වා තිබුණි. අයදුම්කරුවන් විසින් කරන ලද පොදු වරදක් වූයේ පොදු මගි ප්‍රවාහනයෙන් ලැබෙන ආදායම මත එකතුකළ අයය මත බදු අඩු කිරීමයි. පොදු මගි ප්‍රවාහනය එකතු කළ අයය මත බද්දව යටත් තොවන බව අයදුම්කරුවන් විසින් අවබෝධ කරගත යුතුය. පොදු මගි ප්‍රවාහන සේවාවන් සම්බන්ධ වියදුම් මත යෙදුවුම් බදු අඩු කිරීමට ඉඩ තොදේ. නමුත් බහුතරයක් අයදුම්කරුවන් එය අඩුකළ හැකි යෙදුවුම් බද්දක් ලෙස සලකා තිබුණි.

- (b) බොගෝ අයදුම්කරුවන් (b) කොටස සඳහා එකතු කළ අයය මත බදු පනතේ ප්‍රතිපාදනයන් ඇතුව දී තිබූ නොරතුරු යොදා ගනීමින් යෙදුම් බද්ද අඩු කිරීමට අදාළවන ව්‍යවස්ථාපිත කාල සීමාව සඳහන් කර නොතිබූණි.
- 22 (6) (iv) (a) වගන්තිය ඇතුව, බදු ඉන්වොයිසියේ දින සිට මාස 12 ක් ඉකුත්වීමට පෙරාතුව අවසන්වන යම් බදු අයකළ හැකි කාලසීමාවක තිමැවුම් බද්දෙන් එම යෙදුම් බද්ද අඩුකළ හැකි බව අයදුම්කරුවන් අවබෝධ කරගත යුතුය.

අයදුම්කරුවන් විසින් එකතු කළ අයය මත බදු පනත සහ එහි නිදහස් කිරීම් පිළිබඳව අවබෝධ කරගැනීම වැදගත් වේ.

මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සාමාන්‍ය මට්ටමක විය.

ප්‍රශ්න අංක 08 (ලක්ෂණ 25)

පරික්ෂා කර ඇත්තේ කමක් ද?

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත සහ 2017 මාර්තු 31 දින දක්වා එහි සංශෝධන ඇතුව සමාගම් ආදායම් බදු ගණනය කිරීම පරික්ෂාවට ලක් කරන ලදී. මූල්‍ය ව්‍යවස්ථාපිත ආදායම, තක්සේරු කළ හැකි ආදායම, බදු අයකළ හැකි ආදායම, ගෙවිය යුතු දළ ආදායම් බද්ද සහ ඉතිරි ගෙවිය යුතු බද්ද සඳහා ලක්ෂණ වෙන්කර තිබූණි.

නිරීක්ෂණ:

සැලකිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාවක් ගණනය කිරීම සඳහා තිවැරදි ආකෘති හාවිත කර තිබූණාද සූල් පිරිසක් තිවැරදි ආකෘති හාවිත කර නොතිබූණි.

හඳුනාගත් පොදු වැරදි පහත දැක්වේ:

- (1) පරිපාලක සමාගමෙන් ලබාගත් ණය මත වූ පොලිය සඳහා වන ගැලපුම පරික්ෂාවට ලක් කෙරුණී. අයදුම්කරුවන් බහුතරය එයට උන්නර සැපයීමට අපොගෝස් ව තිබූණි. එම ගණනය කිරීම් පහත පරිදි වේ:

පරිපාලක සමාගමෙන් ගෙවූ පොලිය			
පරිපාලක සමාගමෙන් ගත් අය	90,000,000		
(20,000,000 + 8,800,000) x 3	86,400,000		
	3,600,000		
ගෙවූ පොලිය	7,127,500		
ඉඩ නොදෙන පොලිය	7,127,500 / 90,000,000 X 3,600,000 හෝ +7,127,500 - 6,842,400	285,100	

- (2) එසේම සමහර අයදුම්කරුවන් ස්වාධීන බාහිර පාර්ශ්වයක් විසින් කරන ලද පර්යේෂණ වියදුම් සඳහා 300% ක් අඩු කළ හැකි බව නොදුනී.
- (3) රු. මිලියන 2 ක් ගෝ පිරිවැවුමෙන් 1% ක යන දෙකෙන් අඩු අයය වන උපරිමයකට කළමනාකරණ ගාස්තු සීමාවේ. සමහර අයදුම්කරුවන් මෙම ගැලපුම වරදවා සිදුකර තිබූණි.
- (4) වෙළෙඳපාල සමික්ෂණය ඉඩ දිය හැකි වූවද එය පර්යේෂණ වියදුමක් ලෙස ගෙවුණෙයක් අඩුකිරීම සඳහා සූදුසුකම් නොලබයි. තමුන් සමහර අයදුම්කරුවන් වෙළෙඳපාල සමික්ෂණ වියදුම්ද 300% අඩුකළ හැකි බව වරදවා සලකා තිබූණි.

- (5) සමහර අයදුම්කරුවන් ආර්ථික වශයෙන් පසුබැමට ලක්ව ඇති ගම්මානයක් ලෙස ගැසට් කර ඇති ගාමිය ප්‍රදේශයක කරන ලද ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කළ මූල්‍ය පරින්‍යාගය වූ රු. මිලියන 12 ම සූදුසුකම් ලබන ගෙවීමක් ලෙස අඩුකර තිබුණි. ආර්ථික වශයෙන් පසුබැමට ලක්වූ ගම්මානයක ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා කළ සූදුසුකම් ලබන ගෙවීම සඳහා දීමනාව අඩු කිරීමේදී අදාළවත සිමාව රු. මිලියන 10 ක් බව මතක තබා ගත යුතුය.
- (6) පරිපාලන, පරිපාලන සම්බන්ධතාවයක් පවතින නිසා අදාළ වත බඳු අනුපාතය 28% ක් වේ. නමුත් සමහර අයදුම්කරුවන් 12% භාවිත කර තිබුණි. තවත් සමහර පුද්ගල ආදායම් බඳු අනුපාත භාවිත කර තිබුණි.

සමාගම් බඳු ප්‍රශ්න නිර්තුරුව පූහුණු වේම, මෙම ප්‍රශ්න ප්‍රති ප්‍රති සඳහා ගොඳීන් උත්තර සැපයීම සඳහා අන්තර්ගත වේ.

මෙම ප්‍රශ්නයේ කාර්යාධිතය සතුවූදායක මට්ටමක විය. නමුත් විවිධ ව්‍යාපාර සඳහා අදාළ වත බඳු අනුපාතයන් පිළිබඳව අවබෝධයක් ඇතිකරගත යුතු වේ.

ප්‍රශ්න අංක 09 (ලකුණු 25)

පර්ක්පා කර ඇත්තේ තමක් ද?

2016/17 තක්සේරු වර්ෂය සඳහා පුද්ගල ආදායම් බඳු ගණනය කිරීම පර්ක්පාවට ලක් කරන ලදී. බඳු අයකළ හැකි ආදායම, ගෙවිය යුතු දළ ආදායම් බද්ද, ගෙවිය යුතු ඉතිරි බද්ද සහ බඳු තිදහස් ආදායම තක්සේරු කිරීම අවශ්‍ය විය.

නිර්ක්ෂණ:

බොහෝ අයදුම්කරුවන් ඉතා ගොඳීන් ප්‍රශ්නයට අවතිර්ණ වී තිබුණි. නමුත් සමහර තිදහස් ආදායම් සඳහා ගොඳු නොදැක්වීම නිසා ලකුණු අනිමි කරගෙන තිබුණි.

හඳුනාගත් පොදු වැරදි පහත දැක්වේ:

- (1) සමහර අයදුම්කරුවන් එක් වාසස්ථානයක ගුද්ධ වාර්ෂික වට්නාකම බද්දෙනා තිදහස් වන්නට නොසළකා හැර තිබුණි.
- (2) සමහර අයදුම්කරුවන් ගෙහ භාණ්ඩ සහිත තවත් නිවාසයට අදාළ කුලී ආදායම නිවැරදිව ගණනය කර නොතිබුණි.
- (3) සමහර අයදුම්කරුවන් භාණ්ඩාගාර බිජුපත්වල ආයෝජනයෙන් ලැබෙන පොලිය බද්දට යටත් නොවන බව නොසළකා හැර තිබුණි.
- (4) ගම් විභාරස්ථානයකට සිදුකළ රු.50,000/- ක මූදල් පරින්‍යාගය සූදුසුකම් ලබන ගෙවීමක් නොවේ. නමුත් සමහර අයදුම්කරුවන් එය සූදුසුකම් ලබන ගෙවීමක් ලෙස සලකා තිබුණි.
- (5) ජාතික ව්‍යුහ අරමුදලට මූදලින් කළ පරින්‍යාගය වූ රු.100,000/- මූදල 100% ක් අඩුකළ හැකි සූදුසුකම් ලබන ගෙවීමකි. නමුත් සමහර අයදුම්කරුවන් එය සූදුසුකම් ලබන ගෙවීමක් ලෙස සලකා නොතිබුණි.
- (6) සමහර අයදුම්කරුවන් සේවා නිපුණ්තික දීමනාව වූ රු.250,000/- සැලකිල්ලට ගෙන නොතිබුණි.
- (7) වෘත්තිකයෙකුගේ සේවා නිපුණ්තික ආදායම මත බද්ද පිළිවෙළින් 4%, 8% සහ 12% ආදි ලෙස අනුලෝචන වැඩිවි උපරිම අනුපාතය 16% ක් වේ. නමුත් සමහර අයදුම්කරුවන් සමාගම් බඳු අනුපාත භාවිත කර තිබු අවස්ථා විය.

මෙම ප්‍රශ්නයේ කාර්යාධිතය සතුවූදායක මට්ටමක විය.

- - - - -

විභාග අයදුම්කරුවන්ගේ සාධන මට්ටම දියුණු කර ගැනීමට සැලකිල්ල යොමු කළ යුතු පොදු කරණු:

1. නව විෂය නිරද්දේශය පූර්ණ වශයෙන් හොඳින් අධ්‍යායනය කර කිවිම හා නව විෂය කරණු පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම.
2. ප්‍රශ්නය කිහිප වනාවක් මතා අවධානයකින් කියවිය යුතු අතර, අවශ්‍ය තැන්වලදී පෙරවැඩි පැහැදිලිව පෙන්විය යුතුය.
3. ප්‍රශ්න වලට උත්තර සැපයීමේදී උපකළුපනයන් කර ඇත්තම් එවා පැහැදිලිව පෙන්විය යුතුය.
4. අන් අකුරු කියවිය හැකි ආකාරයටත් ප්‍රශ්න අංක නිවැරදිව නිසි පරිදි යෙදීමටත් කටයුතු කළ යුතුය. උත්තර පත්‍ර බාරදීමට පෙර ප්‍රශ්න අංක ආදිය නිසිපරිදි යොදා නිබැඳුයි තැවත පරික්ෂා කර බැලීම.
5. ප්‍රශ්නයට උත්තර සැපයීම ආරම්භ කිරීමට පෙර කාලය වෙන් කිරීම පිළිබඳව සැලකිල්ලට ගත යුතුය. නව විෂය නිරද්දේශයට අනුව මෙම ප්‍රශ්නවල බර තැකීම බොහෝ අයදුම්කරුවන් නොසලකා හැර තිබුණි.
6. මෙම කුසලකා වර්ධනය කර ගැනීමට අයදුම්කරුවන් විභාගයට පෙනී සිටිමට පෙර සිට පසුහිය විභාග ප්‍රශ්න වැඩි වැඩියෙන් පූහුණු වීම, අධ්‍යායන පෙළ පොත් කියවීම, සමාන විභාගවල පසුහිය විභාග ප්‍රශ්න පූහුණු වීම කළ යුතුය. මෙය අයදුම්කරුවන්ට විෂය නිරද්දේශයේ විෂය පරිය සහ විෂය ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධ කර ගැනීමට උපකාර වේ.
7. අයදුම්කරුවන් විසින් ප්‍රශ්නයක් අවබෝධ කර ගැනීමට සහ එවා විශ්ලේෂණය කිරීමට ක්‍රමයක් පූහුණු විය යුතුය. සමහර අයදුම්කරුවන් ප්‍රශ්නය කියවන අතරම මෙම විශ්ලේෂණය සිදු කර තිබුණි. මෙය ප්‍රශ්නය හරියාකාරව අවබෝධ කර ගැනීමටත් උත්තර ඉදිරිපත් කිරීමට නිවැරදි ආකෘතිය තොරා ගැනීමටත් උපකාර වේ. උදාහරණ ලෙස ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වන්නේ බඳු සඳහා ගලපන ලද ලාභය ගණනය කිරීම නම්, බඳු පෙර ගුද්ධ ලාභයට එකතු කිරීම සහ අඩු කිරීම සඳහා තීරු දෙකක් අවශ්‍ය වේ. නිවැරදි ආකෘතිය තොරාගැනීම පැහැදිලි සහ සම්පූර්ණ උත්තර ඉදිරිපත් කිරීමටත් වැරදි අඩු කර ගැනීමටත් උපකාර වේ. එය විභාග පරීක්ෂකවරයාට ව්‍යාකුලත්වයකින් තොරව වෙන් කළ ලකුණු ලබා දීමටත් උපකාර වේ.
8. ස්ව-අධ්‍යායන පාඨම්මාලා අධ්‍යායනය කිරීම හා එහි ඇති උත්තර උත්තර පරිගිලුනය කිරීම ඉනා වැළැගන්ය.
9. මෙම විෂය සම්බන්ධව ඇති පොත්පත්, සහරා හා ලිපි ආදිය පරිගිලුනය කළ යුතුය.
10. විභාගයේදී කාලය මතාව කළමනාකරණය කර ගැනීම. එක් එක් ප්‍රශ්නයට වෙන්කර ඇති ලකුණු මහින් ඒ සඳහා වෙන්කළ යුතු කාලය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය.
11. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් නිවැරදිව පිළිපැදිම.
12. පෙර සුදානමක් සහිතව විභාගය සමත්වීමේ පරම වෛනාවෙන් ඉදිරිපත් වීම.

- * * * -